

දිවි අහිමි කරගැනීම ශ්‍රී ලංකාව තුළද කෙතරම් සමාජ ගැටළුවක් බවට පත්ව ඇතිදැයි දැනගැනීමට, වසරක සිදුවන දිවි අහිමි කරගැනීම් සංඛ්‍යාව දෙස බැලීම ප්‍රමාණවත් වේ. පොලිස් සංඛ්‍යාලේඛනයන්ට අනුව, 2019 වසර තුළ ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ දිවි අහිමි කරගැනීම් ප්‍රමාණය 3,135 කි. එනම් සාමාන්‍යය ගත් විට දිනකට දිවි අහිමි කරගැනීම් 8.5 කි. දිවි අහිමි කරගැනීම් වාර්තා කිරීමේදීද සුවිශේෂී සැලකිලිමත් වීමක් සහ ඊට අදාළ මාර්ගෝපදේශයන්ට අනුගත වීමක් බලාපොරොත්තු වන්නේ, ඒ ඔස්සේ අනුකාරක දිවි අහිමි වීම් සිදුවීම අවම කිරීම උදෙසායි.

උදාහරණ ලෙසින් දක්වන්නේ නම් දිවි අහිමි කරගත් ආකාරය පළ නොකරන ලෙසින් පැවසෙන්නේ, ඒ ඔස්සේ අනුකාරක දිවි අහිමි කරගැනීම් පැතිර යෑම වළකාලීමටයි. දිවි අහිමි කරගැනීමට හේතුව සරලව සඳහන් නොකරන ලෙසින් දක්වන්නේ, දිවි අහිමි කරගැනීමක් පසුපස සංකීර්ණ කරුණු ප්‍රමාණයක් තිබිය හැකි බැවිනුයි. එසේම දිවි අහිමි කරගත් අයගේ සේයාරූ පළ කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසින්, ඒ සඳහා මියගිය අයගේ පවුලේ අවසරය ලබාගත යුතු බවත්, දිවි අහිමි කරගැනීම උත්කර්ෂයට නැංවෙන අයුරකින් එම ඡායාරූපය යොදා නොගත යුතු බවත් අදාළ මාර්ගෝපදේශනයන්හි දැක්වේ.

මීට අමතරව දිවි අහිමි කරගැනීම් සම්බන්ධ පුවත් වාර්තාවන් සමගින් හදිසි උපකාරක අංක සඳහන් කිරීම ඔස්සේ, දිවි අහිමි කරගැනීමේ නැඹුරුතාවක් ඇති තවත් අයෙකුගේ ජීවිතයක් බේරාගැනීමටද ඉඩක් ලැබෙනු ඇත.

- හදිසි උපකාරක අංක:
  - \*1333-CCCLine
  - \* ශ්‍රී ලංකා සුම්නුයෝ -0112696666
  - \*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926

මූලාශ්‍ර: <https://www.police.lk/index.php/item/138> <https://apps.who.int/iris/bitstream/handle/10665/258814/WHO-MSD-MER-17.5-eng.pdf?jsessionid=D14833A4878E3B3D96D0721858FB5F4E?sequence=1&fbclid=IwAR0heL3L2h9GmCnQQLC7VYWsK8P5BL2IzBSpl33Mgh5ImeUTkOgwEkVx7yU>

#MediaEthicsSL #lka #SinhalaPress #Divaina #Mawbima